



අධ්‍යක්ෂ ජනරාල්
 பணிப்பாளர் நாயகம் } +94-081-2388195
 Director General
 E-mail : dgdaph@slt.net.lk

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
 கால்நடை உற்பத்தி சுகாதாரத் திணைக்களம்
 Department of Animal Production and Health



කාර්යාලය } +94 081-2388120
 அலுவலகம் } Office 184/189/337/462
 Web : www. daph.gov.lk

මගේ අංකය:- DAPH/AD/7/2/8-1

දිනය : 2021.10.

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන/ සත්ත්ව සෞඛ්‍ය/ පශු සම්පත් සංවර්ධන/ වැඩසටහන් සම්පාදක හා ජාත්‍යන්තර කටයුතු),

අධ්‍යක්ෂ (පශු පර්යේෂණ/ පශු අණපනත් හා නීති/ පශු සම්පත් සැලසුම් හා ආර්ථික/ මානව සම්පත් සංවර්ධන/ සත්ත්ව අභිජනන/ සත්ත්ව සෞඛ්‍ය),

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ විශේෂඥ තනතුරු පුරප්පාඩු පිරවීම

උක්ත කරුණු සම්බන්ධව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ අංක SML/02/15/09/03-03 හා 2021.10.04 දිනැති ලිපිය හා බැඳේ.

02. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/APP/07/1348/2019 හා 2021.09.24 දිනැති ලිපියේ අනුමැතිය ප්‍රකාරව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ උපලේඛනගත තනතුරු 16 ක පවත්නා පුරප්පාඩු පිරවීම සඳහා එම සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන අතර, අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2021.11.02 වේ. අදාළ අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා අයදුම්පත මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. (මෙම අයදුම්පත අමාත්‍යාංශ වෙබ් අඩවිය වන www.livestock.gov.lk ඔස්සේ භාගත කර ගත හැකිය.)

03. මෙම අයදුම්පත් හා අදාළ ලිපිලේඛන 2021.11.02 දිනට පෙර ලියාපදිංචි තැපෑල මගින් අධ්‍යක්ෂ ජනරාල්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත හෝ පරිපාලන අංශය වෙත පැමිණ හෝ භාරදිය හැකි බවට අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙසද වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි.

එල්. ඒ. ඩී. ගීතා ඉන්ද්‍රාණි,
 අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන),
 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

පිටපත :

1. ලේකම්, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය - කාරුණික දැ.ගැ.පි.
2. ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව - කාරුණික දැ.ගැ.පි.

